



2020.12.05

නිවේදන අංකය: 504/2020
නිකුත් කළ වේලාව: 22.50

අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති)
ප්‍රවෘත්ති කර්තෘ

ප්‍රවෘත්ති නිවේදනය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137 කි.

- 01.** බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 03 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ හෘද රෝගයකි.
- 02.** බන්ධනාගාර රැඳවියෙක් වන 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.
- 03.** දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාවයි.
- 04.** බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ පපුවේ ආසාදනය, උග්‍ර පෙනහලු රෝගී තත්ත්වය සහ හෘද රෝග තත්ත්වයකි.
- 05.** කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. 2020 දෙසැම්බර් 04 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි.
- 06.** වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකු වන 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේදී 2020 දෙසැම්බර් 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයයි.
- 07.** වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වය සමඟ ඇති වූ බහු ඉන්ද්‍රිය අක්‍රියවීමයි.


නාලක කලුවැව
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්